

නවගත්තේගම ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන

තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කාර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමග අනුරූප වේ.

- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ දී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ රු.2,812,529ක පිරිවැයක් දරා ඉදිකළ මොරගහවැව ජල ව්‍යාපෘතියේ වටිනාකම හා පළාත් නිශ්චිත ප්‍රතිපාදන මත සිදුකර තිබුණු සාමෝදය පෙර පාසල් ගොඩනැගිල්ල හා සෙල්ලම් මිදුලෙහි නවීකරණයට අදාළ වටිනාකම රු.379,824ක් ප්‍රාග්ධනික කර නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී ජ'නල් සටහන් මගින් නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	සියළු ජංගම නොවන වත්කම් ප්‍රාග්ධනික කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය තුළ පරිත්‍යාග ලෙස ලැබී තිබුණු රු.176,263ක පුස්තකාල පොත් වටිනාකම ප්‍රාග්ධන ආධාර ලෙස හඳුනාගෙන නොතිබුණි.	ඊළග වර්ෂයේ සිට නිවැරදි ලෙස ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම් තැබිය යුතුය.
(ඇ) දේපළ පිරියත හා උපකරණ ශේෂයන් ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායකවීමේ ගිණුමේ ශේෂයන් සමාන විය යුතු වුවත් 2024 දෙසැම්බර් 31 දිනට එම ගිණුම් අතර රු.7,525,121ක වෙනසක් පැවතුණි.	ගිණුම් අතර පවතින වෙනසට හේතු සොයා එය නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	ශේෂ අතර වෙනස හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ස්ථාවර වත්කම් ලේඛන, උපලේඛන හා සමීක්ෂණ මණ්ඩල වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ලී බඩු හා සවිකිරීම් වටිනාකම රු. 598,024 ක් සතුටුදායක ලෙස සන්තෘප්තිය කිරීමට නොහැකි විය.	අදහස් දක්වා නොමැත.	ගිණුම් ශේෂ තහවුරු කිරීමට ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	මු.රෙ. 571(2)	වටිනාකම රු.901,010ක් වූ වසර 02ක් ඉක්මවූ තැන්පතු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි	2025 වර්ෂය තුළ අදාළ පාර්ශවයන් දැනුවත් කර ඇති බව.
			මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.

ප්‍රකාරව නියාදනය කිරීමට
කටයුතු නොකිරීම.

(ආ) 2021 සැප්තැම්බර් 29
දිනැති අංක 01/2021 දරන
රාජ්‍ය මුදල් චක්‍රලේඛය

2.1 , 2.3 වගන්ති	දෙපාර්තමේන්තු ප්‍රධානියා හා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නම් කරනු ලබන නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු ත්‍රිපුද්ගල කමිටුවක් මගින් ලබාගත් නිර්දේශයකින් තොරව සභාව විසින් සමාලෝචිත වර්ෂය තුළ රු.5,780,456ක් වටිනා කොන්ත්‍රාත් 04ක් සමුපකාර සමිතියකට පිරිනමා තිබුණි.	එම වැරදි ඉදිරියේ දී ඇති වැඩ විෂයන් වලදී නිවැරදි කරගන්නා බව. කළ යුතුය.
------------------	---	---

(ඇ) 2019 ජනවාරි 10 දිනැති අංක ව.ප.පා. දෙ. /01 /11 /04 /01 දරණ පළාත් පාලන කොමසාරිස්ගේ (වයඹ) චක්‍රලේඛයේ 05 ඡේදය	වසර 03 කට වරක් තක්සේරුගත බදු කුලිය සංශෝධනය කළ යුතු වුවද වලංගු තක්සේරු කාලය ඉක්මවා තිබුණු පොදු වෙලඳ සංකීර්ණයේ අංක 05 හා අංක 08 දරන කඩකාමර සඳහා නව තක්සේරුවක් ලබාගෙන නොතිබුණි.	තක්සේරු කිරීම සඳහා තක්සේරු කටයුතු කළ යුතුය. දෙපාර්තමේන්තුවට යවා ඇතත් මීට අදාළ තක්සේරු වාර්තා නොලැබුණු බව.
---	--	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ප්‍රාදේශීය සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.3,469,046 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.2,911,507ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට හිඟය	
	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	
i. වරිපනම් බදු	1,382	1,291	1,142	155	1,309	1,347	1,203	144	
ii. කුලී	5,973	4,995	4,937	58	8,361	3,151	2,971	180	
iii. බලපත්‍ර ගාස්තු	169	146	146	-	193	233	233	-	
iv. වෙනත් ආදායම්	1,804	1,527	1,331	196	2,640	1,919	1,768	151	
එකතුව	9,328	7,959	7,556	409	12,503	6,650	6,175	475	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

වරිපනම්

සමාලෝචිත වර්ෂය අවසානයට වරිපනම් හා බදු හිඟය රු.104,897ක් වූ අතර, එම හිඟයෙන් වර්ෂ 01ට අඩු රු.89,937ක්ද වර්ෂ 01ට වැඩි හා වර්ෂ 03ට අඩු රු.14,960 ක හිඟ ශේෂයක්ද දක්නට ලැබුණි. දියුණු කළ ප්‍රදේශ හඳුනාගෙන වරිපනම් බදු ආදායම් වැඩිකර ගැනීම සඳහා සභාවේ අවධානය යොමු වී නොතිබුණි.

ඉදිරියේදී හඳුනාගැනීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතු අතර, නව වරිපනම් ප්‍රදේශ හඳුනාගෙන වරිපනම් ආදායම් වැඩිකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු ගිණුම් ශේෂ 08ක එකතුව රු.9,620,634ක් වූ අතර, ඒ තුළ වර්ෂ 03ක් ඉක්ම වූ ශේෂ 04ක එකතුව රු.2,023,765ක් විය. එම ශේෂ ලැබෙන බවට තහවුරු කරගෙන නොතිබුණු අතර, වර්ෂ ගණනාවක සිට ලැබිය

අදහස් දක්වා නොමැත.

ලැබියයුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

යුතු ශේෂ ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

- | | | |
|---|---------------------------|--|
| <p>(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතුව තිබුණු ගිණුම් ශේෂ 3ක වටිනාකම රු.8,819,368 ක් වූ අතර, එය තුල වර්ෂ 03ක් ඉක්ම වූ ශේෂවල වටිනාකම රු.3,219,885ක් වී තිබුණි. මෙම ශේෂයන්හි පැවැත්ම තහවුරු කරගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>අදහස් දක්වා නොමැත.</p> | <p>ගෙවිය යුතු ශේෂවල පැවැත්ම තහවුරු කරගෙන නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.</p> |
|---|---------------------------|--|

3.2 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එකතු වටිනාකම රු.95,000ක් වූ යතුරු පැදියක් හා ජල බවුසරයක් වර්ෂ 08ක හා 11ක සිට භාවිතා නොකර නිෂ්කාර්යයව පැවතුණි.	අදහස් දක්වා නොමැත.	භාවිතයට නුසුදුසුවේ නම් අපහරණයට කටයුතු කළ යුතුය.
(ආ) 2017 වර්ෂයේදී පුරන්කුම ව්‍යාපෘතිය යටතේ රු.12,977,976ක් වැයකර නවගත්තේගම බස්නැවතුම්පල ගොඩනැගිල්ල ඉදිකර තිබුණු අතර එහි උඩුමහල ඉදිකර වසර 07කට ආසන්න කාලයක් භාවිතයට නොගෙන නිෂ්කාර්යව පැවතුණි.	සභාව සතු බස් නැවතුම්පල ගොඩනැගිල්ලේ උඩුමහල අවස්ථා ගණනාවකදී ටෙන්ඩර් කැඳවුවද, දේපල පරීක්ෂාවේ දී ටෙන්ඩර් කරුවන් එය ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව.	රජයේ අරමුදල් වැය කර ඉදිකරන ලද සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුය.
(ඇ) වටිනාකම රු.17,535,239ක වියදමක් දරා 2019 වර්ෂයේ සියළු උපාංග සහිතව ස්ථාපිත කර තිබුණු සෑහ අපද්‍රව්‍ය මධ්‍යස්ථානය අලි තර්ජන හේතුවෙන් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කර නොතිබුණි.	කොම්පෝස්ට් අංගනය ඉදිකර ඇති ඉඩමේ සීමාවෙන්කර ගැනීම හා ආරක්ෂිත වැට ඉදිකර ගැනීම මූලික අවශ්‍යතාවය බවට පත්වී ඇති බව.	-එම-

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් පාලනය කරන හා නඩත්තු කෙරෙන සුසාන භූමි 14ක නිත්‍යානුකූල අයිතිය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි	සුසාන භූමි 14න් 10ක් පවරාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිර්දේශය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අතර, ඉතිරි සුසාන භූමි 04න් මහමැද්දෑව සුසාන භූමිය රක්ෂිත ඉඩමක පවතින බැවින් පවරා දිය නොහැකි බව පුත්තලමේ දිසාවන කාර්යාලය විසින් වාචිකව අප වෙත දන්වන ලදී. ඉතිරි සුසාන භූමි 03 හැකි ඉක්මනින් පවරාගැනීමට කටයුතු කරන බව.	සභාව නඩත්තු කරන දේපළවල නිත්‍යානුකූල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ප්‍රාථමික තනතුරුවලට අදාලව පුරප්පාඩු 02ක් සහ ද්විතියික තනතුරුවලට අදාලව අතිරික්තතා 06ක් පැවතුණි.	ප්‍රාථමික තනතුරුවලට අදාලව සේවකයින් බඳවා ගැනීමට අවශ්‍ය බව පළාත් පාලන දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව.	සේවක පුරවාගැනීමට හා අතිරික්තතා අනුමත කරගැනීම කටයුතු කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පිළියෙල කර තිබුණු අයවැය අනුව සභා බල ප්‍රදේශයේ ජනතාවට සේවා සැපයීම සඳහා වැය විෂයයන් 29ක් සඳහා සලසා තිබුණු රු.557,000ක ප්‍රතිපාදනය මුළුමනින්ම ඉතිරි වී තිබුණු අතර, වැය විෂයයන් 27ක් සඳහා සලසා තිබුණු රු.1,217,000ක් වූ ප්‍රතිපාදිත මුදලින් සියයට 50 සිට සියයට 97 දක්වා පරාසයක ප්‍රතිශතයක් ඉතිරිවී තිබුණි. අවශ්‍යතා නිවැරදිව හඳුනා නොගෙන ඇස්තමේන්තු පිළියෙල කිරීම හා සැලසුම් කල පරිදි වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීම මෙම ඉතිරි වීම් සඳහා බලපා තිබුණි.	අදහස් දක්වා නොමැත.	අයවැය ගත ඉලක්ක සපුරා ගැනීමට හැකි අයුරින් මෙහෙයුම් කටයුතු සැලසුම් කළ යුතුය.